

පුද්ගල සන්තානගත ගෝක කළමනාකරණ විෂයෙහි බොද්ධ

මනෝවිද්‍යාත්මක උපයෝගීතාව:

සොකසල්ලහරණ හා විතක්කසණේයාන සූත්‍රය ඇසුරින්

ලේඛියෙගල සුම්තතානන්ද හිමි¹

පාලි හා බොද්ධ අධ්‍යයනාංශය

සාරසංස්කේපය

ගෝකය දැඩි විත්ත පිඩා ගෙන දෙන්නකි. පුද්ගලයා ද්වන, දුකට පත් කරන, එදිනෙදා ජ්‍යෙෂ්ඨයට බාධා ගෙන දෙන, පුද්ගල සන්තානගත ගෝකය නිසි අපුරින් කළමනාකරණය කරගත තොගැකිව අදානන සමාජය මුහුණ පා ඇති ගැටලු විසදා ගැනීම පිණිස බොද්ධ මනෝවිද්‍යාත්මක ගෝක කළමනාකරණ ක්‍රම පෙන්වා දී ඇත. අංගුත්තර නිකායේ මුණ්ඩරාජ වර්ගයේ සොකසල්ලහරණ හා මඟ්කීම නිකායේ මූල පණ්ඩාසකයේ විතක්කසණේයාන යන සූත්‍ර ද්වියට අදාළව පුද්ගල සන්තානගත ගෝකය කළමනාකරණය සඳහා බොද්ධ මනෝවිද්‍යාත්මක උපයෝගීතාව කෙබඳද යන්න මෙහි පර්යේෂණ ගැටලුවයි. ඒ අනුව එම සූත්‍රද්වයෙහි පැනෙන බොද්ධ මනෝවිද්‍යාත්මක ගෝක කළමනාකරණ ක්‍රම විශ්ලේෂණාත්මකව මෙහිදී අධ්‍යයනය කර ඇත. සොකසල්ලහරණ සූත්‍රයට අනුව මුණ්ඩරාජ රජතුමා සිය හඳා දේවියගේ මරණය නිසා ඇතිවෙන ගෝකය නිසාවෙන් සිය කුම-චීම-නැම යනාදී දෙනික පුරුදුද අමතක කරමින් රාජ්‍ය පරිපාලන කටයුතුද අකුමවත්ව පවත්වා ඇත. එම සිදුවීම විශ්ලේෂණය කරන විට පෙනී යන්නේ මුණ්ඩරාජ රජ්‍ය ව්‍යාධි වියෝ දුකින් පෙළුණු බවයි. අවසන නාරද මහරහතුන් වහන්සේ විසින් රජ්‍ය තුළ ප්‍රජානානාත්මක සංස්කරණයක් සිදු කොට ඇති බව අනාවරණය වේ. එසේම විතක්කසණේයාන සූත්‍රධායනය ක්‍රිඩින් පෙනී යන්නේ මෙබදු මනෝ ව්‍යාධින්වලින් පෙළෙන්නවුන් සුවපත් කිරීම සඳහා හාවිත කළ හැකි මනෝ විකින්සක ප්‍රතිකර්ම ප්‍රවේශ පහකි. වෙනත් කුසල සහගත අරමුණකට සිත යෙද්වීම, එම සිතිවිල්ලේහි ආදිනව මෙනෙහි කිරීම, එම සිතිවිල්ලට අවධානය යොමු නොකර සිටීම, එම සිතිවිල්ල ඇති වියෝ ඇයිදැයි ආපස්සට සිතීම, කායික ගක්තිය ගෙන එම සිතිවිල්ල දින් දත් සටා දිවින් තල්ල පෙළා දැඩි විරයයෙන් පහ කිරීම යනු ඒ පස්ක්ව ප්‍රවේශයෝය. විරහ වේදනාවෙන් මිදිමට ඇතැමුන් මත්දව්‍ය හාවිතය, අසාමාන්‍ය වර්යා, සිය දිවි නසා ගැනීම ආදියට පෙළෙහින බවක් දැක ගත හැකිය. වියෝ දුකින් මිදිමට නිසි ක්‍රමවේද නොදත් තරුණ, මහලු ජ්‍යෙෂ්ඨ අසාමාන්‍ය වර්යා නිසා තම වටිනා ජ්‍යෙෂ්ඨ පවා අහිමිකරගත් බවට සමාජයෙහි සාක්ෂාත් සූලහය. මානසික පිඩිනය, විසාදය, වියෝ දුක වැනි මනෝරෝග සඳහා ඉහත දැක්වූ බොද්ධ මනෝප්‍රතිකර්ම හාවිත කරමින් මානසික සහනය හා සුවතාවය ලගාකර ගත හැකි බව මෙම අධ්‍යයනයයෙන් පෙනී යයි.

ප්‍රමුඛ පද - සන්තානගත ගෝකය, ගෝක කළමනාකරණය, බොද්ධ මනෝවිද්‍යාව, මනෝ ව්‍යාධි

¹ sumiththaven@gmail.com